

2018 සඳහා යෝජිත පාඨමාලා/ වැඩසටහන් පිළිබඳ පොදු කොන්දේසි

බස්නාහිර පළාතෙන් පිට අයදුම්කරුවන් සඳහා

පහත සුදුසුකම් අතරින් අවම වශයෙන් එක් සුදුසුකමක් හෝ සපුරා තිබිය යුතුය.

- 01. අදාළ පළාතේ පාසලක ක්‍රීඩා පිළිබඳව ක්‍රීඩා ගුරුවරයෙකු / ගුරුවරියක ලෙස හෝ එම විෂයන් පිළිබඳව දැනුම ඇති ස්වේච්ඡා ගුරුවරයෙකු / ගුරුවරියක වීම. (මේ සඳහා විදුහල්පති නිර්දේශය ලබා ගත යුතුය).
- 02. අදාළ ක්‍රීඩාවේ දිස්ත්‍රික් සංගමයක හෝ මව් සංගමයේ විනිසුරුවරයෙකු/පුහුණුකරුවෙකු/සහය පුහුණුකරුවෙකු/ නිරීක්ෂකයෙකු / පසදින්තෙකු ලෙස කටයුතු කිරීම.
- 03. අදාළ පළාතට අයත් ආයතනයක හෝ ක්‍රීඩා සමාජයක, යෞවන සමාජයක අදාළ ක්‍රීඩාවේ පුහුණුකරුවෙකු වීම.
- 04. ලංකාවේ ඕනෑම ක්‍රීඩා තරගයකදී අදාළ ක්‍රීඩාව නියෝජනය කර දක්ෂතා දක්වා තිබීම.
- 05. අදාළ ක්‍රීඩාව පිළිබඳ නිපුණතාවයක් ඇති බවට සනාථ කල හැකි ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.

අධ්‍යාපන හා ක්‍රීඩා සුදුසුකම්

- 01. අවම වශයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබිය යුතුවේ.
- 02. අදාළ ක්‍රීඩාවේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හෝ අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ කොට්ඨාශ මට්ටමින් ජයග්‍රහණ ලබා තිබීම හා දිස්ත්‍රික්/පළාත් මට්ටමින් ජයග්‍රහණ ලබා තිබීම.

පාඨමාලා ගාස්තු හා අනෙකුත් තොරතුරු

- පාඨමාලා සඳහා තෝරා ගන්නා පාඨමාලාලාභීන්ගෙන් ඒ ඒ පාඨමාලාවන්ට අදාළව පාඨමාලා ගාස්තු අය කෙරෙන අතර ඊට අමතරව නේවාසික පහසුකම් හා ආහාරපාන සඳහා මුදල් ගෙවිය යුතුය. පාඨමාලා සඳහා තෝරාගන්නා අයදුම්කරුවන්ට ක්‍රීඩා උපකරණ හා විස්තර පත්‍රිකා පාඨමාලා ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රීඩා විද්‍යායතනය මගින් සපයනු ලැබේ. මීට අමතරව අවශ්‍ය අනෙකුත් පහසුකම් පුහුණුලාභීන් විසින්ම සපයා ගත යුතුය. (පාඨමාලා සඳහා අය කරනු ලබන අයකිරීම් පාඨමාලා ලේඛණයේ දැක්වේ.)

සැ.යු :-

(මෙම පාඨමාලා සඳහා නියමිත අයදුම්පත් ප්‍රමාණය ලැබීමෙන් පසු පාඨමාලා ආරම්භ වන අතර එම සංඛ්‍යාව හා ආරම්භ වීමට ආසන්නතම කාලය වෙබ් අඩවිය මගින් ලබා ගත හැකිය.)

වෙබ් අඩවිය මගින් ඉල්ලුම් කරන පාඨමාලාලාභීන්ට ඊමේල් මගින් දන්වන දිනයකදී සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි විය හැක.

සහතිකපත් නිකුත් කිරීම

සියලුම පාඨමාලා/වැඩසටහන් (ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ) සාර්ථකව අවසන් කරන අය සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා විද්‍යායතනය විසින් අනුමත කරන ලද පිළිගත් සහතිකයක් ප්‍රදානය කරනු ලැබේ.

විභාගයෙන් අසමත් වන හා පැමිණීම 80% ට වඩා අඩු පාඨමාලාලාභීන්ට සහතිකපත් ලබා නොදෙන අතර සහතිකය ලබා ගැනීම සඳහා ඊළඟ වර්ෂයේ එම පාඨමාලාවේ විභාගය සඳහා පෙනී සිට විභාගය සමත් කර ගත යුතුය.

විශේෂ කරුණු හා සුදුසුකම්

- ❖ බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා විද්‍යායතනයේ පවත්නා නීතිරීති වලට අනුකූලව කටයුතු කිරීමට සියලු පුහුණුලාභීන් වග බලා ගත යුතු වේ.
- ❖ ක්‍රීඩා විද්‍යායතනය මගින් පවත්වනු ලබන විධිමත් සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයකින් පසුව තෝරාගැනීම සිදු කරනු ඇත.
- ❖ එක් අයදුම්කරුවෙකුට සුදුසුකම් අනුව පාඨමාලා /වැඩසටහන් එකකට වඩා අයදුම් කළ හැකි අතර ප්‍රමුඛතාවය අනුව සඳහන් කළ යුතුය.
- ❖ එක් පාඨමාලාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයේදී එක් සම්මුඛ පරීක්ෂණ පත්‍රයක් බැගින් ඉදිරිපත් කළ යුතුය.
- ❖ සියළුම අයදුම්කරුවන් සුදුසුකම් සනාථ කරනු ලබන ලිපි හෝ සහතිකවල මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතුය.
- ❖ E කාණ්ඩයේ පාඨමාලා හැර අනෙකුත් සියළුම පාඨමාලා සඳහා අයදුම් කළ හැක්කේ වයස අවුරුදු 19 හා ඊට වැඩි අයට පමණි.
- ❖ දෙවන මට්ටමේ පාඨමාලාවන් (AA/BB/CC/DD කාණ්ඩ) සඳහා අයදුම් කිරීමට අදාළ පාඨමාලාවේ පළමු මට්ටම සාර්ථකව නිම කර පුහුණු කටයුතු වල නිරතව සිටිය යුතුය.

මුදල් අය කරන පාඨමාලා සඳහා අයදුම් කිරීම

- ❖ නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලෙන් එවීමෙන් පාඨමාලා සඳහා අයදුම් කළ හැක.
- ❖ අයදුම්පත්‍රය සමග නම හා ලිපිනය සහිත රු 10 ක මුද්දර ගැසු “9x4” ප්‍රමාණයේ ලියුම් කවරයක් එවිය යුතුය.
- ❖ පාඨමාලා ආරම්භ කිරීමට මාස 03 කට පෙර සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කරනු ලැබේ.
- ❖ අන්තර්ජාලය මගින් අයදුම් කරන අයදුම්කරුවන් වෙත ඊමේල් මගින් දන්වන අතර විස්තරය www.wiss.gov.lk වෙබ් අඩවිය මගින් ලබා ගත හැකිය.
- ❖ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමේදී එක් පාඨමාලාවක් සඳහා රු 500.00 ක ඇතුලත් වීමේ ගාස්තුවක් ගෙවිය යුතු අතර එම මුදල පාඨමාලා ගාස්තුවට ඇතුලත්වේ. පාඨමාලාව සඳහා තෝරා ගන්නා අයදුම්කරුවන් අදාළ පාඨමාලා ගාස්තුව එකවර ගෙවිය යුතුය.

සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වීමේදී

1. ජාතික හැඳුනුම්පත (විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය)
2. පාඨමාලා සඳහා අයදුම් කිරීමට ඇති සුදුසුකම් පිළිබඳ සහතිකවල මුල් පිටපත්
3. අධ්‍යාපන සහතික
4. ක්‍රීඩා හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ සහතික රැගෙන පැමිණිය යුතුය.

ජනාක ලියනගේ
 පාලන අධිකාරී
 ක්‍රීඩා විද්‍යායතනය
 දුරකතන 011 2745034
 ඊමේල් wissportschool@gmail.com
 වෙබ් ලිපිනය www.wiss.wp.gov.lk

